



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අදියර III විභාගය - 2022 ජූලි

(304) සංස්ථාපිත සහ පුද්ගලික බදුකරණය

(Corporate & Personal Taxation)

2022-08-21

පස්වරු

[01.45 – 05.00]

- අයදුම්කරුවන්ට උපදෙස් (අවධානයෙන් කියවිය යුතුය):

(1) දී ඇති කාලය : කියවීම සඳහා - විනාඩි 15 යි.

උත්තර ලිවීම සඳහා - පැය 03 යි.

පිටු ගණන : 08

ප්‍රශ්න ගණන : 09

(2) සියලුම ප්‍රශ්නවලට උත්තර සැපයිය යුතු වේ.

(3) ඉල්ලුම් කරන ලද මාධ්‍යයෙන්, එක් භාෂාවකින් පමණක්, ඔබ වෙත සපයන ලද පොතවල උත්තර ලියන්න.

(4) ගණනය කිරීම් සහ පෙරවැඩ අමුණන්න. උපකල්පන කිසිවක් ඇතොත්, ඒවා පැහැදිලිව දක්වන්න.

(5) වැඩසටහන් ගතකිරීම කළ නොහැකි ගණක යන්ත්‍ර පමණක් භාවිත කිරීමට ඉඩ දෙනු ලැබේ.

(6) අර්ථකථන සහිත කළ යුතු ක්‍රියා පටික්ෂා ලැයිස්තුව අමුණා ඇත. සෑම ප්‍රශ්නයකම කළ යුතු ක්‍රියාවකින් යුක්ත වේ. කළ යුතු ක්‍රියා පටික්ෂා ලැයිස්තුවේ එම ක්‍රියාව සඳහා දී ඇති අර්ථකථනය පදනම් කරගෙන අයදුම්කරුවන් විසින් ප්‍රශ්නය සඳහා අවශ්‍ය උත්තර සැපයිය යුතුය.

(7) ලකුණු 100.

A කොටස

(මුළු ලකුණු 20)

01 වන ප්‍රශ්නය

සීමාසහිත මිලර් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම (MIL), ඉන්දියාවේ සංස්ථාපනය කරන ලද සමාගමකි. ඔවුන්ගේ මෙහෙයුම් ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීමට සමාගමේ අධ්‍යක්ෂකවරු සැලසුම් කරති. මෙම අරමුණ සඳහා MIL හි පරිපාලිත සමාගමක් ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කරනු ලබන අතර, එහි කොටස් හිමිකාරීත්වයෙන් 90% ක් MIL ටත් ඉතිරි 10% ශ්‍රී ලාංකික ආයෝජකයෙකුටත් හිමිවනු ඇත. මෙම පරිපාලිත සමාගම, ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය ආනයනය කර, නිමි භාණ්ඩ ලෙස ඉන්දියාවේ පිහිටි මව් සමාගමට ප්‍රති අපනයනය කරයි.

ඔබ විසින් කළ යුතු දෑ:

(a) ශ්‍රී ලංකාවේ පරිපාලිත සමාගමේ වාසික තත්ත්වය පැහැදිලි කරන්න.

(ලකුණු 03)

(b) ශ්‍රී ලංකාවේ අදාළ වන සෘජු බදු දෙකක්(02) සඳහන් කරන්න.

(ලකුණු 02)

(මුළු ලකුණු 05)

02 වන ප්‍රශ්නය

ශ්‍රී ලංකාවේ වාසික සමාගමක් වන සීමාසහිත රමීස් (පොද්ගලික) සමාගම, 2021/22 තක්සේරු වර්ෂය තුළදී පහත සඳහන් වත්කම් විකුණා ඇත:

වත්කම් වර්ගය	අත්පත් කරගත් දිනය	මිලදී ගැනීමේ පිරිවැය (රු.)	ඉවත් කළ දිනය	විකිණීමෙන් ලැබුණු මුදල (රු.)	2017.09.30 දිනට වෙළෙඳපොළ අගය (රු.)
ඉඩම	2015.04.15	3,000,000	2021.12.01	5,500,000	4,000,000
ලැයිස්තුගත කොටස්	2020.09.01	540,000	2021.12.15	650,000	590,000

ඔබ විසින් කළ යුතු දෑ:

- ඉහත එක් එක් ගනුදෙනුවෙන් ඇති වූ ප්‍රාග්ධන ලාභය ගණනය කරන්න. (ලකුණු 03)
- ඉහත ගනුදෙනු මත ගෙවිය යුතු මුළු ප්‍රාග්ධන ලාභ බද්ද ගණනය කරන්න. (ලකුණු 02)
(මුළු ලකුණු 05)

03 වන ප්‍රශ්නය

සීමාසහිත රත් කහට සමාගම, තේ අපනයනයේ නිරත සමාගමකි. 2019/20 තක්සේරු වර්ෂය තුළදී ගංවතුර නිසා රු. මිලියන 10 ක් වටිනා තේ තොගයකට හානි සිදුවූ අතර, රක්ෂණ වන්දිය මගින් රු. මිලියන 8 ක් ආවරණය කර ගන්නා ලදී. ඉතිරි රු. මිලියන 2 වියදමක් වශයෙන් සමාගම අයකර නිබන්ධ අතර, එය ආදායම් බදු අරමුණු සඳහා අඩුකරගෙන තිබුණි.

ඔබ විසින් කළ යුතු දෑ:

“සීමාසහිත හේලි සහ සමාගම එදිරිව දේශීය ආදායම් කොමසාරිස් (Hayley & Co. Ltd. Vs. CIR)” නඩු තීන්දුව පදනම් කර ගනිමින් රක්ෂණයෙන් ආවරණය කරගත නොහැකි වූ නොග හානිය ආදායම් බදු සඳහා අඩු කර ගැනීමට ඉඩදිය හැකිදැයි පැහැදිලි කරන්න. (ලකුණු 05)

04 වන ප්‍රශ්නය

2018 වර්ෂයේදී මහේෂ් ට ඇගේ පියාගෙන් ත්‍යාගයක් වශයෙන් ඉඩමක් ලැබුණි. පවරන ලද දිනයේදී ඉඩමේ වෙළෙඳපොළ අගය රු.5,000,000/- ක් විය.

2021 මැයි 30 දින, මහේෂ් මෙම ඉඩම, කසුන් ට රු.7,500,000/- කට විකුණන ලදී. විකුණූ දිනයේදී එහි වෙළෙඳපොළ වටිනාකම විකුණුම් මිලට සමාන විය.

ඔබ විසින් කළ යුතු දෑ:

- ඉහත එක් එක් අවස්ථාවේදී මුද්දර බද්ද ගෙවිය යුතු පුද්ගලයා සඳහන් කරන්න. (ලකුණු 02)
- ඉහත එක් එක් ගනුදෙනුව මත ගෙවිය යුතු මුද්දර බද්ද තක්සේරු කරන්න. (ලකුණු 03)
(මුළු ලකුණු 05)

A කොටසෙහි අවසානය

B කොටස

(මුළු ලකුණු 30)

05 වන ප්‍රශ්නය

කේසුකේ බේකර්ස්, බේකර් කර්මාන්තයේ නිරත එකතු කළ අගය මත බදු [Value Added Tax (VAT)] සඳහා ලියාපදිංචි පුද්ගලයෙකි. 2022 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා ව්‍යාපාරයේ පොත්වලින් පහත සඳහන් තොරතුරු උපුටාගන්නා ලදී:

- (1) 2022 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව තුළදී, උපයන ලද ආදායම් පිළිබඳ විස්තර පහත දැක්වේ [එකතු කළ අගය මත බදු (VAT) රහිතව]:

	රු.
පාන් විකිණීමෙන්	37,037,000
රසකැවිලි විකිණීමෙන්	44,340,000
බේකර් නිෂ්පාදන බෙදාහැරීමට භාවිත කළ වැන රථයක් විකිණීමෙන්	650,000

- (2) සමාගම කාර්තුව තුළදී පහත සඳහන් යෙදවුම් බදු ගෙවා තිබේ:

	රු.
රසකැවිලිවලට සම්බන්ධ මිලට ගැනුම්	1,653,000
පාන්වලට සම්බන්ධ මිලට ගැනුම්	96,000
පොදු වියදම් මත (පාන් සහ රසකැවිලි යන දෙකටම සම්බන්ධ)	234,000
අධ්‍යක්ෂවරයෙකුගේ මෝටර් රථයක අළුත්වැඩියා මත	16,000

- (3) පෙර කාර්තුවෙන් ඉදිරියට ගෙන එන ලද වැඩිපුර ගෙවූ යෙදවුම් බද්ද (input VAT) රු.64,000/- ක් විය.

- (4) සමාගම, මාසික එකතු කළ අගය මත බදු (VAT) වාර්තා වශයෙන් රු.1,000,000/- ක් ගෙවා තිබේ.

(එකතු කළ අගය මත සම්මත බදු අනුපාතය 8% ක් ලෙස සලකන්න.)

මබ විසින් කළ යුතු දෑ:

2022 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා ඉතිරි ගෙවිය යුතු / (වැඩිපුර ගෙවූ) එකතු කළ අගය මත බද්ද තක්සේරු කරන්න. (ලකුණු 10)

06 වන ප්‍රශ්නය

සීමාසහිත JJ Stars පොදු සමාගම, ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කරන ලද සමාගමක් වන අතර, එය දේශීය හා විදේශීය වෙළෙඳපොළ සඳහා ටයර් නිෂ්පාදනය කිරීමේ නිරතව සිටියි. සමාගම, 2020/21 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාව තවමත් ඉදිරිපත් කර නොමැත.

පවත්නා තොරතුරු ඇසුරෙන්, 2022 මාර්තු 31 දින පැහැර හරින ලද තක්සේරුවක් සහකාර කොමසාරිස්වරයා නිකුත් කර තිබේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ කටයුතු කිරීමට බලයලත් නියෝජිතයෙකු (authorized representative) පත් කිරීමට සමාගමේ අධ්‍යක්ෂවරු බලාපොරොත්තු වෙති.

ඔබ විසින් කළ යුතු දෑ:

- (a) පැහැර හරින ලද බදු තක්සේරුවක ඇතුළත් විය යුතු අයිතම තුනක්(03) සඳහන් කරන්න. (ලකුණු 03)
- (b) සමාගමේ බලයලත් නියෝජිතයෙකු ලෙස පත්කළ හැකි පුද්ගලයින් හතරක්(04) සඳහන් කරන්න. (ලකුණු 04)
- (c) පරිපාලන සමාලෝචනයක් සඳහා අභියාචනයක් කිරීමේදී සීමාසහිත JJ Stars පොදු සමාගම විසින් අනුකූල විය යුතු කොන්දේසි තුනක්(03) සඳහන් කරන්න. (ලකුණු 03)
(මුළු ලකුණු 10)

07 වන ප්‍රශ්නය

සිලෝන්ස්ටාර්, පිළිවෙලින් 2 : 1 අනුපාතයට ලාභා'ලාභ බෙදා ගනිමින් ඉරේෂ් සහ අජිත් විසින් පවත්වාගෙන යනු ලබන හවුල් ව්‍යාපාරයක් වන අතර, කුළු බඩු නිෂ්පාදනය කර දිවයින පුරා බෙදාහැරීමේ නිරතව සිටියි.

- (1) 2023 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා සාරාංශගත ආදායම් ප්‍රකාශනය පහත දැක්වේ:

	රු.
දළ ලාභය	22,750,000
පොළි ආදායම	452,000
	23,202,000
බෙදාහැරීමේ වියදම්	(8,625,000)
පරිපාලන වියදම්	(9,785,400)
හවුල් ව්‍යාපාරයේ ශුද්ධ ලාභය	4,791,600

- (2) ඉහත ලාභය ගණනය කිරීමේදී පහත සඳහන් වියදම් අඩුකර තිබේ:

- (i) ඉරේෂ් රු.180,000/- ක මාසික වැටුපක් ලබාගන්නා අතර, පාරිභෝගික පදනම පවත්වාගෙන යාම වෙනුවෙන් විශේෂ ගෙවීමක් ලෙස සෑම වර්ෂයකම දළ ලාභයෙන් 10% ක් අජිත් ට ලැබෙනු ඇත.
- (ii) බෙදාහැරීමේ වාහන මත අය කළ ක්ෂය පිළිබඳ විස්තර පහත දැක්වේ:

බෙදාහැරීමේ වාහන	පිරිවැය (රු.)	අත්පත් කරගත් දිනය	වර්ෂය සඳහා ක්ෂය (රු.)
මෝටර් ලොරිය	12,000,000	2018.04.01	1,500,000
මෝටර් බයිසිකලය	480,000	2018.04.01	120,000
ත්‍රිරෝද රථය	580,000	2019.04.01	145,000

- (3) අජිත්ගේ නිවසේ පළමු මහල හවුල් ව්‍යාපාරයේ කාර්යාලය ලෙස පාවිච්චි කිරීම වෙනුවෙන් වර්ෂයකට රු.360,000/- ක කුලියක් ඔහුට ගෙවා තිබේ.

ඔබ විසින් කළ යුතු දෑ:

2022/23 තක්සේරු වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරයේ ගෙවිය යුතු ආදායම් බද්ද තක්සේරු කරන්න. (ලකුණු 10)

B කොටසෙහි අවසානය

C කොටස

(මුළු ලකුණු 50)

08 වන ප්‍රශ්නය

සීමාසහිත කිඩ්ස් ටෝයිස් (පොද්ගලික) සමාගම, ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කරන ලද සමාගමක් වන අතර, සෙල්ලම් භාණ්ඩ ආනයනය කර ඒවා තොග වශයෙන් විකිණීමේ නිරතව සිටියි.

පහත තොරතුරු, සීමාසහිත කිඩ්ස් ටෝයිස් (පොද්ගලික) සමාගමේ 2022 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශනවලින් උපුටාගෙන තිබේ:

- (1) 2023 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා සියලු වියදම් අයකිරීමෙන් සහ සියලු ආදායම් බැර කිරීමෙන් පසු බද්දට පෙර ශුද්ධ ලාභය රු.13,150,000/- කි.

- (2) වෙනත් ආදායම්වල සංයුතිය:

	රු.
සීමාසහිත A සමාගමෙන් ලද ලාභාංශ ආදායම (ලාභවලින් බෙදා හරින ලද)	840,000
ස්ථාවර තැන්පතු මත පොළී ආදායම ශුද්ධ	1,805,000
කුලී ආදායම	360,000
මෝටර් වාහන විකිණීමෙන් ලද ලාභය	470,000

- (3) දේපල, පිරිසත සහ උපකරණ පිළිබඳ විස්තර පහත දැක්වේ:

වත්කම් (පිරිවැය)	2022.04.01 දිනට ශේෂය (රු.)	එකතු කිරීම් (රු.)	ඉවත්කිරීම් (රු.)	2023.03.31 දිනට ශේෂය (රු.)
ඉඩම	1,970,000	600,000	-	2,570,000
කාර්යාල ගොඩනැගිල්ල	3,230,000	-	-	3,230,000
මෝටර් වාහන	3,200,000	-	1,100,000	2,100,000
ගෘහ භාණ්ඩ සහ සවිකිරීම්	1,100,000	80,000	-	1,180,000
එකතුව	9,500,000	680,000	1,100,000	9,080,000

- 2018 මැයි මාසයේදී මිලට ගත් ලොරි රථයක් වර්ෂය තුළදී රු.1,600,000/- කට විකුණන ලද අතර, ඉතිරි මෝටර් වාහන සමන්විත වන්නේ බෙදාහැරීමේ වැන් රථවලිනි.
- විශේෂයෙන් සඳහන් කර ඇති ඒවා හැර 2022 අප්‍රේල් 01 දිනට පැවති සියලු වත්කම් 2019 අප්‍රේල් මාසයේදී අත්පත් කරගත් ඒවා වන අතර, අත්පත් කරගත් දිනයේ සිට ප්‍රාග්ධන දීමනා ලබාගෙන තිබේ.

- (4) පරිපාලන වියදම්හි පහත දැ ඇතුළත් වේ:

- වර්ෂය සඳහා ක්ෂය අයකිරීම රු.3,536,000/- කි.
- වර්ෂය සඳහා පාරිතෝෂික වෙන් කිරීම රු.1,910,000/- කි.
- සමාගම, රු.1,000,000/- ක් වටිනා වෛද්‍ය උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කර තිබේ.

(5) බෙදාහැරීමේ වියදම්හි පහත දෑ ඇතුළත් වේ:

- තක්සේරු වර්ෂය තුළදී, සැපයුම්කරුවන් හමුවීම සඳහා අලෙවි කළමනාකරු ඩුබායි රාජ්‍යයට යවන ලද අතර, ඔහුගේ සංචාරය වෙනුවෙන් දරණ ලද පිරිවැය රු.536,000/- කි.
- සමාගමේ අනාගත ගැනුම්කරුවන් සඳහා සංග්‍රහ වියදම් රු.135,000/- ක මුදලක් දරා තිබේ.
- දේශීය මාධ්‍යයන්හි ප්‍රචාරණ දැන්වීම් සඳහා රු.435,000/- ක් දරා තිබේ.

(6) වර්ෂය තුළදී, විශ්‍රාම ගිය සේවකයෙකුට පාරිතෝෂික වශයෙන් රු.625,000/- ක මුදලක් ගෙවා ඇත.

(7) 2022/23 තක්සේරු වර්ෂයේ කාර්තුමය ආදායම් බදු වාර්තා වශයෙන් රු.4,200,000/- ක් සමාගම ගෙවා තිබේ.

ඔබ විසින් කළ යුතු දෑ:

2022/23 තක්සේරු වර්ෂය සඳහා සීමාසහිත කිඩ්ස් ටොයිස් (පොද්ගලික) සමාගමේ පහත සඳහන් දෑ තක්සේරු කරන්න:

- (a) තක්සේරු කළ හැකි ආදායම,
- (b) බදු අයකළ හැකි ආදායම,
- (c) ගෙවිය යුතු දළ ආදායම් බද්ද, සහ
- (d) ගෙවිය යුතු ඉතිරි ආදායම් බද්ද.

(සැ.යු: යම් වියදමක් ඉඩ දීමට හෝ ඉඩ නොදීමට හේතු පැහැදිලිව සඳහන් කළ යුතුය.)

(ලකුණු 25)

09 වන ප්‍රශ්නය

ඉංජිනේරුවරයෙකු වන රවී, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඇඟවීම් සමාගමක සේවය කරයි.

2022/23 තක්සේරු වර්ෂය (මින්මතු 'වර්ෂය' යැයි හැඳින්වෙන) සඳහා රවීගේ ආදායම සම්බන්ධව පහත සඳහන් තොරතුරු සපයා ඇත:

(1) සේවා නියුක්තියෙන් ලද ආදායම:

- දළ වැටුප - මාසයකට රු.390,000/- බැගින්.
- ගමන් වියදම් දීමනාව - මාසයකට රු.60,000/- බැගින්.
- වර්ෂය තුළදී, ඔහුගේ පුතා රෝහල් ගත කරන ලද අතර, මුළු බිල්පත වූ රු.314,000/- සමාගම විසින් ප්‍රතිපූරණය කරන ලදී. නමුත්, වෛද්‍ය ප්‍රතිපූරණය කිරීම් සම්බන්ධයෙන් සියලු සේවකයන්ට සමාන කොන්දේසි සහිත ප්‍රතිපත්තියක් සමාගම, අනුගමනය නොකරයි.
- එක් මාසයක ප්‍රසාද දීමනාවක් 2022 දෙසැම්බර් මාසයේදී ගෙවන ලදී.
- ඔහු රු.50,000/- ක මාසික කුලියක් ගෙවමින් කුලී නිවසක වාසය කරන අතර, සමාගම ඔහුගේ කුලිය ප්‍රතිපූරණය කරයි.
- සමාගම, ඔහුගේ ජංගම දුරකතන බිල්පත් දරණ අතර, වර්ෂය තුළදී රු.40,000/- ක් ප්‍රතිපූරණය කර තිබේ.
- වර්ෂය සඳහා අන්තිකාරම් පුද්ගල ආදායම් බදු [Advance Personal Income Tax (APIT)] ලෙස අඩුකරන ලද බද්ද රු.266,880/- ක් විය.

- (2) ඔහුට කැගල්ලේ පාරම්පරික නිවසක් හිමි අතර, එය මාසයකට රු.25,000/- ක් බැගින් අසල්වැසියෙකුට කුලියට දී තිබේ. මෙම නිවසේ වර්ෂනම් තක්සේරුව රු.150,000/- ක් වන අතර, කුලී නිවැසියා විසින් 30% බැගින් වර්ෂනම් ගෙවා තිබේ.
- (3) ඔහුට, වර්ෂය තුළදී වාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් (RFC) මත ඇමරිකානු ඩොලර් 300 (US \$ 1 = රු.210/-) ක පොලී ආදායමක් ලැබී තිබේ.
- (4) වර්ෂය තුළදී, රවී රාජ්‍ය බැංකුවකින් නිවාස ණයක් ලබාගත් අතර, මාසික වාරිකය රු.80,000/- කි. වර්ෂය තුළදී ණය සඳහා පොලිය හා ප්‍රාග්ධන ආපසු ගෙවීම් වශයෙන් පිළිවෙලින් රු.490,000/- ක් සහ රු.470,000/- ක් ගෙවා තිබේ.
- (5) ලැයිස්තුගත සමාගමකින් ලැබුණු ලාභාංශ (ලද ලාභාංශවලින් ගෙවූ) රු.225,000/- කි. (රඳවා ගැනීමේ බදු අඩුකර නැත)
- (6) වතුගඩු රෝගීන්ට ලබාදීම සඳහා පොළොන්නරුව ප්‍රාදේශීය සභාවට පරිත්‍යාග කරන ලද ජල පෙරණවල වටිනාකම රු.800,000/- කි.
- (7) රවීගේ පුතා විදේශීය විශ්ව විද්‍යාලයක උපාධියක් හදාරන අතර, පාඨමාලා ගාස්තු වශයෙන් ඇමරිකානු ඩොලර් 270 ක් වර්ෂය තුළදී රවී විසින් ප්‍රේමණය කර තිබේ (remitted). (US \$ 1 = රු.210/-)
- (8) ඔහු 2022/23 තක්සේරු වර්ෂය සඳහා කාර්තුමය ආදායම් බදු වාරික ගෙවීම් වශයෙන් රු.60,000/- ක් ගෙවා තිබේ.

ඔබ විසින් කළ යුතු දෑ:

2022/23 තක්සේරු වර්ෂය සඳහා රවීගේ පහත සඳහන් දෑ තක්සේරු කරන්න:

- (a) බදු අයකළ හැකි ආදායම,
- (b) ගෙවිය යුතු දළ ආදායම් බද්ද,
- (c) ගෙවිය යුතු ඉතිරි / (වැඩිපුර ගෙවූ) ආදායම් බද්ද, සහ
- (d) බදු නිදහස් ආදායම, (වේ නම්).

(සැ.යු: යම් ආදායමක් බද්දට යටත් නොවේ නම්, ඒ බව පැහැදිලිව සඳහන් කළ යුතුය.)

(ලකුණු 25)

C කොටසෙහි අවසානය

කළ යුතු ක්‍රියා පටික්ෂා ලැයිස්තුව

නිපුණතා මට්ටම	විස්තරය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා නිර්වචනය
දැනුම (1)	තොරතුරු සහ මූලික සංකල්ප ආවර්ජනය කිරීම	අදින්න	හැඩයක් හෝ රූපසටහනක් ගෙන හැර දැක්වීම.
		සම්බන්ධ කරන්න	තාර්කික හෝ හේතු කාරක සම්බන්ධතාව තහවුරු කිරීම.
		සඳහන් කරන්න	ස්ථිර ලෙස හෝ පැහැදිලිව ප්‍රකාශ කිරීම.
		හඳුනා දක්වන්න	සැලකිලිමත්වීමෙන් පසුව හඳුනා ගැනීම, තහවුරු කිරීම හෝ තෝරා ගැනීම.
		ලැයිස්තුගත කරන්න	විස්තර කිරීමකින් තොරව සම්බන්ධිත අයිතම ලිවීම.

නිපුණතා මට්ටම	විස්තරය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා නිර්වචනය
අවබෝධය (2)	අදහස් හා තොරතුරු පැහැදිලි කිරීම.	හඳුනාගන්න	අන්දැකීම් හෝ දැනුම භාවිතයෙන් වලංගුබව හෝ වෙනත් ආකාරයෙන් පෙන්වීම.
		අර්ථකතනය කරන්න	වටහාගත හැකි හෝ හුරුපුරුදු පදවලට පරිවර්තනය කරන්න.
		විස්තර කරන්න	ප්‍රධාන ලක්ෂණ ලියා සන්නිවේදනය කරන්න.
		පැහැදිලි කරන්න	අදාළ කරුණු භාවිත කර පැහැදිලි විස්තරයක් කිරීම.
		නිර්වචනය කරන්න	ස්වභාවය, විෂය පථය හෝ තේරුම නිශ්චිතව ප්‍රකාශ කිරීම.

නිපුණතා මට්ටම	විස්තරය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා නිර්වචනය
භාවිතය (3)	අළුත් තත්ත්වයන් තුළ දැනුම භාවිත කර ගැලපීම.	සසඳන්න	තවත් එකක් සමග අනුගත / අනුරූප කරන්න.
		ප්‍රස්තාර දක්වන්න	ප්‍රස්තාර මගින් නියෝජනය කරන්න.
		තක්සේරු කරන්න	වටිනාකම, ස්වභාවය, හැකියාව හෝ ගුණාත්මක බව තීරණය කරන්න.
		විසඳන්න	ගණනය කිරීම හා / හෝ පැහැදිලි කිරීම් හරහා විසඳුම් සෙවීම.
		පිළියෙල කරන්න	විශේෂ අරමුණ සඳහා යමක් කිරීම හෝ සූදානම් වීම.
		ප්‍රදර්ශනය කරන්න	උදාහරණ සමග ඔප්පු කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම.
		ගණනය කරන්න	ගණිතමය ගණනය කිරීම මගින් සොයා දැනගැනීම හෝ ගණන් ගැනීම.
		භාවිත කරන්න	ප්‍රයෝගිකව භාවිතයේ යෙදෙන්න.

නිපුණතා මට්ටම	විස්තරය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා නිර්වචනය
විශ්ලේෂණය (4)	අදහස් අතර සම්බන්ධතා ගොඩනගා ප්‍රශ්න විසඳීම.	සන්නිවේදනය කරන්න	තොරතුරු බෙදාහදා ගැනීම හෝ හුවමාරු කර ගැනීම.
		සැකිල්ලක් සේ දක්වන්න	සුවිශේෂී ලක්ෂණ සාරාංශ කොට දැක්වීම.
		අසමානතා බලන්න	අසමානතා හෝ වෙනස්කම් සෙවීම පිණිස පරීක්ෂා කිරීම.
		සමානකම් බලන්න	සමානකම් සොයාගැනීම පිණිස පරීක්ෂා කිරීම.
		විමසන්න	තර්ක මගින් සවිස්තර ලෙස පරීක්ෂා කිරීම.
		වෙනස්කොට දක්වන්න	යමක් තවෙකෙකින් වෙනස්කොට දක්වන දෑ හඳුනා ගැනීම.
		විශ්ලේෂණය කරන්න	විසඳුම් හෝ ප්‍රතිඵලය තීරණය කිරීම පිණිස විස්තරාත්මකව පරීක්ෂා කරන්න.